



**ශ්‍රී ලංකා මහ බැංකුව**  
**இலங்கை மத்திய வங்கி**  
**CENTRAL BANK OF SRI LANKA**

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
 දුරකථන අංක : 2477424, 2477423, 2477418  
 ෆැක්ස් : 2346257, 2477739

ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk  
 වෙබ් අඩවිය : www.cbsl.gov.lk

# ප්‍රවෘත්තීන් නිවේදනය

**නිකුත් කළේ** : බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

**දිනය** : 2019 පෙබරවාරි 15

## ද ගිනැන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග

2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මුදල් සමාගමක් වන ද ගිනැන්ස් කම්පැනි පී එල් සී ආයතනය, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත්ව තිබූ සමාගම් සමූහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ගිනැන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර වර්තමානය වන විට ඉතා ඉක්මනින් විසඳිය යුතු උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත්ව ඇත. ආයතනය යථා තත්වයට පත් කිරීමේ අරමුණින් අපේක්ෂිත ආයෝජකයන් හඳුනාගැනීම සඳහා අවස්ථා ගණනාවකදී ප්‍රයත්නයන් දැරුවද එම ප්‍රයත්නයන් තවමත් ප්‍රමාණාත්මක වශයෙන් සාර්ථක වී නොමැත. ආයතනය වර්තමාන තත්වය යටතේ ක්‍රියාත්මක වීමට ඉඩදීම තුලින් ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ ආයතනය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන්ගේ යහපත තවදුරටත් අවම වනු ඇත.

ද ගිනැන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ පවතින අසතුටුදායක මූල්‍ය කාර්යසාධන මට්ටම සලකා බැලූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2019.02.08 දින පැවති රැස්වීමේ දී ආයතනයෙහි තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහාත් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාවය සහ ශක්තිමත්භාවය තහවුරු කිරීම සඳහාත් කෙටිකාලීන පියවරක් ලෙස 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ නියාමන ක්‍රියාමාර්ග ගණනාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කිරීමට තීරණය කරන ලදී. යෝජිත නියාමන ක්‍රියාමාර්ග අතර නව තැන්පතු බාර ගැනීම අත්හිටුවීම, කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමා කිරීම, ආයතනය

නැවත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම වෙනුවෙන් ණය ප්‍රදානය සීමා කිරීම ආදිය අත්තර්ගත වේ.

ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ මණ්ඩලයක් කළමනාකරණ මණ්ඩලයක් ලෙස පත් කර ඇත. ආයතනය අපේක්ෂිත ආයෝජකයන් සමඟ ඔවුන්ගේ යෝජනාවන් දිගටම සලකා බලමින් පවතින අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ නීති හා රෙගුලාසි වලට යටත්ව ද ගිනැන්ස් කම්පැනි පිළිපි ආයතනයට සුදුසු ආයෝජකයන් සමඟ කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සපයනු ඇත. මේ අතරම ආයතනයේ සියලුම ණය ගැනියන් ආයතනය වෙත ගෙවිය යුතු සියලු ගෙවීම් නිසි පරිදි ගෙවිය යුතු බවට තරයේ අවධාරණය කර සිටී. තවද, මෙම ක්‍රියාමාර්ග ආයතනයේ අපේක්ෂිත ආයෝජකයන්ට සේම මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව සහ අඛණ්ඩතාව වෙනුවෙන් ඉමහත් සහයෝගයක් වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

ආයතනයේ තැන්පතුකරුවන්ගේ අයිතිවාසිකම් පුරක්ෂිත කිරීම පිණිස ආයතනයේ මෙහෙයුම් කටයුතු දැඩිලෙස නිරීක්ෂණය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ගිනැන්ස් කම්පැනි පිළිපි ආයතනයේ තැන්පත්කරුවන් තවදුරටත් දැනුවත් කර සිටී. තැන්පත්කරුවන්ට තම තැන්පතු වෙනුවෙන් ලැබිය යුතු පොළී මුදල් ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන්ට අනුකූලව අඛණ්ඩව සිදු කෙරේ. ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියත් සමඟම ආයතනයේ මුදල් ප්‍රවාහයන් වර්ධනය වීම තුලින් අපේක්ෂිත ආයෝජකයන්ට පහසුකම් සැලසීම මෙන්ම ආයතනයේ නැවත පිබිදීම ද අපේක්ෂා කෙරේ. තවද ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය යටතේ සියලුම තැන්පත්කරුවන්ට රු. 600,000/- උපරිමයකට යටත්ව තම තැන්පතු ආවරණය කරගැනීමේ හැකියාවක් පවතින බවද අවධාරණය කර සිටිමු. මෙමගින් සමස්ත තැන්පත්කරුවන්ගෙන් සියයට 93 ක ප්‍රතිශතයකට සිය මුළු තැන්පතු මුදලම ආවරණය කරගැනීමට හැකියාව පවතී. මේ නිසාවෙන් අදාළ කටයුතු සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සහයෝගීව ක්‍රියාකරන මෙන් තැන්පතුකරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112477573, 0112477229 හෝ 0112477504 යන දුරකථන අංක මගින් හෝ [snbfi\\_query@cbsl.lk](mailto:snbfi_query@cbsl.lk) විද්‍යුත් ලිපිනය මගින් තැන්පත්කරුවන්ට සම්බන්ධ විය හැක.